



4 වන ජාත්‍යන්තරයේ භාගිනි
4 වන ජාතිලාභයේ කිසිවක්
Section of the 4th international

නව සම සමාජ සමාජය நவ சம சமාஜ கட்சி NAVA SAMA SAMAJA PARTY

17, බැරැක්ක පටුමග, කොළඹ 02. இல.17, பெரக் ஒழுங்கை, கொழும்பு 02. 17, Barrack Lane, Colombo 02.
Tel.: 011 2430621 Fax:011 2305963 email - nssp.lk@gmail.com Web:www.nssp.info

2022.04.04

ප්‍රචන්දන නිවේදනය -
සියළු ජනමාධ්‍ය වෙත

**ආණ්ඩුව ඉල්ලා අස්වෙනු!
අන්තර්වාර පාලනයක් ඇති කරනු!
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැඳවනු!**

ජනතා නැගීම්කින් තමන් ගලවා ගැනීමට ප්‍රයත්න දරමින්, පාලක පංතීන් විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඉල්ලා අස්කරගනු ලැබ තිබේ. ඒ අනුව ආණ්ඩුව විසුරුවා හැරීම ජනපති-අගමැති වෙත පවරා ඇතැයි ද; අනතුරුව ජනපති බලය යටතේ සැකසෙන ජුන්ටාවක් මත ඊලඟ මැතිවරණය දක්වා පාලනය ගෙන යෑමට කැසකවමින් සිටිතැයි නිර්ණය කළ හැකිය. ඒ මගින් වීදි වල ක්‍රියාත්මක ජන බලයට නතු වන විප්ලවකාරී වෙනසක් ඇති වීම වළක්වා, මාලිගා විප්ලවයක් මගින් සමාජ ගැටුම තුළනය කිරීම ඔවුන්ගේ වැයමයි.

නමුත් සමාජයේ පිපිරීම ඇරඹී තිබියදී එය මහහැර යෑමේ මේ උත්සාහය සාර්ථක කරගැනීම පහසු දෙයක් නොවනු ඇත. මන්දයත් මේ පාලනය විසින් ගෙන ගිය ප්‍රජාතන්ත්‍රීය විරෝධී දේශපාලන - සමාජීය හා ආර්ථික සැලසුම් වල බලහත්කාරී බවට ඇති මාරාන්තික විරුද්ධත්වය, මේ ජනතා පෙලගැස්ම පතුලේ පවතින නිසාය. ඒ අනුව එම බලහත්කාරීත්වය පදනම් වන්නාවූ මේ ව්‍යවස්ථාව නැති හංග කර දැමීම දවසේ අත්‍යාවශ්‍ය පළමු කාර්යභාරය වී තිබේ. ඒ සඳහා;

1. වහාම නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැඳවා, පවතින අත්තනෝමතික බලහත්කාරය පදනම් වන්නාවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතාවගේ ස්වපාලන බලය තහවුරු කරන, එනම් සිංහල-දෙමළ-මුස්ලිම් ජාතීන් මුල්කරගත් රටේ සමස්ථ ජනතාවට; තමන් ජීවත් වන ඒ ඒ භූමි ප්‍රදේශ වලට පොදුවේ බලපාන සමාජ, ආර්ථික හා පරිපාලන තීරණ ගැනීමට හැකිවන ලෙස මධ්‍යගත රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම පදනම්කරගත් නව ව්‍යවස්ථාවක් සම්පාදනයට පියවර ගැනීම;
2. එම කටයුත්තට ඉඩ දී පවතින ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන ජනාධිපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වී; ව්‍යවස්ථා සම්පාදනය වන කාලය තුළ ක්‍රියාත්මක වන අන්තර්වාර පාලනයක්, පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියළු දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් ඇති කිරීම;
3. අනතුරුව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වපාලනය මත පදනම් වූ නව ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසීම මගින් එක්සත් ලංකාවක් බිහිකර ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන මාවතකට යොමු වීම;

යන තෙවැදෑරුම් ප්‍රාථමික වැඩපිලිවෙල හා සටන්පාඨ මත ඉදිරියට යෑමට සුදානම් වන්නැයි, අත්තනෝමතිකත්වය විසින් මතුකර ඇති දැවැන්ත සමාජ ආර්ථික විනාශයට එරෙහිව සටනට එළඹී සිටින ජනතාවගෙන් මෙන්ම සමස්ථ කම්කරු පංති ව්‍යාපාරයෙන් හා ජනතාවගෙන් ආයාචනය කර සිටිමු.

ආචාර්ය වික්‍රමබාහු කරුණාත්ත
ප්‍රධාන ලේකම්
නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන්

Prof. Vickramabahu Karunaratne
General Secretary
Nava Sama Samaja Party
17, Barrack Lane,
Colombo - 02.